

23.06.2025

2025 ජුනි මස 18 වන දින Honor Global Industry Lanka නියෝජිතයින් විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී ඉදිරිපත් කරන ලද අදහස් පිළිබඳව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පැහැදිලි කිරීම.

අදාළ සමාගම 2023/09/12 දින දේශීය මෙට්ට නිෂ්පාදනය කර විවිධ රටවල් සඳහා අපනයනය කිරීමට අයදුම්පත් ඉදිරිපත් කරන ලදී.

අපනයන සඳහා නිෂ්පාදන කටයුතු මුල් කොටගෙන අයදුම්පත් ඉදිරිපත් කරන ආයෝජකයින්ගේ අයදුම්පත් විමර්ශනය කිරීමේදී ශ්‍රී ලංකාව ලෝක වෙළඳ සංවිධානයේ (WTO) සාමාජිකයෙකු ලෙස අදාළ සංවිධානයේ නිර්ණායකයන් සමග ඉදිරිපත් කරනු ලබන අයදුම් පත් සංසන්දනය කරයි.

නිදසුනක් ලෙස නිෂ්පාදකයෙකු නිෂ්පාදන පිරිවැයට අඩුවෙන් නිෂ්පාදනය කර එහි සාමාන්‍ය වටිනාකමට වඩා අඩු මිලකට අපනයනය කරන විට Anti-dumping [ප්‍රපාතන විරෝධී] Countervailing [ප්‍රතිතෝලන බදු] තීරුබදු පැනවිය හැකි අතර, මෙම පිළිවෙත ආනයනය කරන රටේ පවතින වෙළඳපොළ මත ස්තෘපනය වී ඇති මිලගනන් පවත්වාගෙන යාම සඳහා පවරනු ලබයි. එමගින් අදාළ රටෙහි ව්‍යාපාර කඩා වැටීම වලක්වා ගැනීමට බලාපොරොත්තු වේ. එබැවින්, ශ්‍රී ලාංකික අපනයනකරුවන් මෙම නීති රීති පිළිපැදීමට, ඔවුන් අපනයනය කරන රටවල ප්‍රපාතන විරෝධී රෙගුලාසිවලට ගරු කිරීමට සහ වෙළඳාම විකෘති කරන පිළිවෙත් වළක්වා ගැනීමට බැඳී සිටී.

(1) ඉහත කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුවද, වෙළඳ වාණිජ හා අභාර සුරක්ෂිතතා අමාත්‍යාංශයක එකතුව සාකච්ඡා පවත්වා, ඉන් අනතුරුව පහත සඳහන් කරුණු පිළිබඳ අවධානය යොමු කරන ලදී.

(i) අදාළ සමාගම කිසියම් රටකට ඔවුන්ගේ නිෂ්පාදන විශාල ප්‍රමාණ වශයෙන් සහ ඉතා පහල මිලකට අපනයනය කිරීමට ඇති හැකියාව.

(ii) මෙම තත්වය හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ දැනට අපනයනය කරන දේශීය අපනයනකරුවන්ට බලපාන පරිදි Anti-dumping [ප්‍රපාතන විරෝධී] Countervailing [ප්‍රතිතෝලන බදු] පැනවීමේ හැකියාව.

(iii) මෙම අහිතකර බදු පැනවීම සිදුවුවහොත් දේශීය අපනයනකරුවන්ගේ වොළඳපොළ කඩා වැටීමේ අවදානම

(2) ඉහත සඳහන් කරුණු සැලකිල්ලට ගෙන අයදුම්පත පදනම් කොටගෙන අදාළ සමාගමේ ආයෝජකයන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වන ලදී. මෙහිදී ඔවුනට අවධාරනය කරනු ලැබුවේ Anti-dumping [ප්‍රපාතන විරෝධී] Countervailing [ප්‍රතිතෝලන බද්දක්] අදාළ රජයන් මගින් පැනවීමේ ප්‍රවණතාවයක් ඇති බවත් මෙමගින් දේශීය නිෂ්පාදකයන්ගේ අපනයන කටයුතු කඩා වැටීමේ අවදානමක් ඇති බවත්ය. එමෙන්ම එවැනි තත්වයක් ඇති නොවීමට අදාළ සමාගම වග බලා ගතයුතු බවත්ය.

ඉන් පසුව මෙම ආයෝජකයා තෝරාගත් අන් රටවලට පමනක් මෙට්ට අපනයන කරන බවත්, මෙම Anti-dumping [ප්‍රපාතන විරෝධී] Countervailing [ප්‍රතිතෝලන බද්දක්] පනවා ඇති රටවල් හැර අප අනුමත කරනු ලබන රටවලට පමනක් අපනයන කරන බවට සනාථ කරමින් ආයෝජන මණ්ඩලයට ලිඛිතව දැනුම් දෙන ලදී.

මෙම ලිපියේ තවදුරටත් මෙම සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලා සිටියේ සීමා පැන්විය හැකි රටවල් හැර අන් රටවල් සඳහා මෙට්‍රස් නිෂ්පාදනය කොට අපනයනය කිරීමේ පදනම මත පිහිටා මෙම ව්‍යාපෘතියට අවසර දෙන ලෙසය.

එම ලිපියේම අනාගතයේදී Anti-dumping නීතිය ක්‍රියාත්මක වන ආකාරය සලකා බලා ඔවුනට අදාළ නීතීන් ක්‍රියාත්මක කළ හැකි රටවල් සඳහාද අපනයනය කිරීමට අවස්ථාවක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව සඳහන් විය.

(3) මෙම තත්වය සලකා බලා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල 17 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ මෙට්‍රස් නිෂ්පාදනය කොට 100% ක් අපනයන කිරීම සඳහා අවසර දෙන ලදී. එම ගිවිසුමේ අන් රටවල් සඳහාද අනිවාර්යයෙන් මෙට්‍රස් අපනයනය කළ යුතු බව ගිවිසුමේ පැහැදිලිව සඳහන් කරන ලදී. විශේෂයෙන් මෙම මුල් ගිවිසුමේදී අපනයන සීමාවන් පවතින රටවල් සඳහා අපනයන කළ නොහැකි බව ඉතා පැහැදිලිව සඳහන් කරන ලදී.

(4) අදාළ සමාගම විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලට 2025 ජුනි මස දන්වා සිටියේ සමාගමේ සමස්ත සේවක සංඛ්‍යාව 130 ක් බවය.

(5) 2024 අදාළ සමාගම ගිවිසගත් ගිවිසුමට අනුව අපනයන සීමාවන් පවතින රටවල් සඳහා අපනයනය කිරීමේ අරමුණින් නිෂ්පාදනය කළ හැකි ප්‍රමාණය පිළිබඳ ඔවුන් මුල සිටම දැනුවත්ව සිටි අතර වෙනත් කිසිදු රටකට අපනයනය කිරීම සඳහා ආයෝජන මණ්ඩලය අපනයන සීමාවක් මෙම සමාගමට පනවා නොමැති බව අවධාරනය කරනු කැමැත්තෙමු.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආයෝජකයින් සමග කටයුතු කිරීමේදී සෑම විටම උත්සාහ කරන්නේ ආයෝජකයින්ගේ සියලුම අයදුම් පත් නිසි ලෙස සොයා බලා ඔවුන්ගේ ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට උපරිම සහයෝගයලබාදීමයි. අප දේශීය ආයෝජකයින්ද රටට පැමිණෙන විදේශීය විදේශීයආයෝජකයින්ද ඉතා ගෞරවයෙන් සහ සාදරයෙන් පිළිගන්නා අතර ඔවුන්ගේ ව්‍යාපාර ඉදිරියට ගෙනයාම සඳහා සහයෝගය ලබාදීමට අප ආයතනය සෑම විටම සෑදී පැහැදී සිටී.

අධ්‍යක්ෂ (මාධ්‍ය හා ප්‍රචාරණ)